




ආපදා කළමනාකරණය පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනය
 ආපදා සඳහා මුහුණදිය හැකි ප්‍රජාවක් ගොඩනැංවීම අරමුණු කරගත් ප්‍රජා ක්‍රියාකාරකම්
මහවල(හෙලඋඩ) ගමේ උවදුරු සිතියම



සිතියම සකස් කිරීම :
 ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටුව -
 152 E හෙල උඩ - මහ වල
 2008 ජූනි


හදිසි ඇමතුම් අංක
 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය : 011 2670002
 දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය - රත්නපුර : 045 2226001
 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය : 011 2588946

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) හා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) විසින් වාරම්භික දෙපාර්තමේන්තුව (DOI), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (DOM), සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRRO) යන ආයතනවල සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. සම්බන්ධීකරණය : ප්‍රැක්ටිකල් ඇක්ෂන් (Practical Action)



ආපදා කළමනාකරණය පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනය

ආපදා සඳහා මුහුණදිය හැකි ප්‍රජාවක් ගොඩනැංවීම අරමුණු කරගත් ප්‍රජා ක්‍රියාකාරකම් ගමේ කන්ද ගම උවදුරු සිතියම



සිතියම සකස් කිරීම :
 ග්‍රාමීය ආපදා කළමනාකරණ
 කමිටුව - 175B වනරියවෙහි
 2008 ජූනි

හදිසි ඇමතුම් අංක
 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය : 011 2670002
 දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය - රත්නපුර : 045 2226001
 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය : 011 2588946


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) හා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) විසින් වාරම්භික දෙපාර්තමේන්තුව (DOI), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (DOM), සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRRO) යන ආයතනවල සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
 සම්බන්ධීකරණය : ප්‍රැක්ටිකල් ඇක්ෂන් (Practical Action)



ආපදා කළමනාකරණය පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනය

ආපදා සඳහා මුහුණදිය හැකි ප්‍රජාවක් ගොඩනැංවීම අරමුණු කරගත් ප්‍රජා ක්‍රියාකාරකම්

නාගලකන්ද ගමේ උවදුරු සිතියම



සිතියම සකස් කිරීම :
 ග්‍රාමීය ආපදා කළමනාකරණ
 කමිටුව - 614B නාගලකන්ද
 2008 ජූනි

හඳුනා ගන්නා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය : 011 2670002
 දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය - කළුතර : 034 4922736
 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය : 011 2588946

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) හා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) විසින් වාර්ෂික දෙපාර්තමේන්තුව (DOI), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (DOM), සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRRO) යන ආයතනවල සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. සම්බන්ධීකරණය : ප්‍රකට්කල් ඇක්ෂන් (Practical Action)